

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට වත්කම් හා වගකීම් ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම්/ ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උප වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිත යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ

අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රාව්‍යතාවයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

(ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ ගොඩනැගිලි උපලේඛනයේ සඳහන් ගොඩනැගිලි වටිනාකම රු.201,379,771 ක් වුවද දේපළ, පිරියත හා උපකරණ යටතේ රු.202,524,771 ක් ලෙස රු.1,145,000 ක් වැඩියෙන් දක්වා තිබුණි.	ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ආයතනය සතු ස්ථාවර වත්කම් නිවැරදිව ලේඛනගත කළ යුතු අතර එම අගයම ගිණුම්ගත කර මූල්‍ය ප්‍රකාශනවල දැක්විය යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ මෝටර් රථ වාහන එකතු කිරීම් රු.9,034,000 ක වටිනාකම ප්‍රාග්ධන ප්‍රදාන ගිණුමට රු.15,279,536 ක් ලෙස රු.6,245,536 ක් වැඩියෙන් බැරකර තිබුණි.	නිවැරදි කිරීමට කටයුතු කරන බව.	නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය.
(ඇ) සමාලෝචිත වර්ෂයේ ප්‍රාග්ධන ප්‍රදාන ගිණුමට රු.10,444,074 ක් යන්ත්‍ර සූත්‍ර අත්පත් කර ගැනීම වෙනුවෙන් බැරකර තිබුණද මූල්‍ය ප්‍රකාශනයේ දේපළ, පිරියත හා උපකරණ යටතේ රු.9,692,362 ක් ලෙස රු.751,712 ක් අඩුවෙන් දක්වා තිබුණි.	ජ'නල් සටහන් මගින් නිවැරදි කිරීමට කටයුතු කරන බව.	-එම-
(ඈ) සමාලෝචිත වර්ෂයේ පෙර පාසල් වාර්ෂික ආදායම රු.1,340,550 ක් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණ ද ආයතනයේ පෙර පාසල් ගාස්තු ලේඛනය අනුව ආදායම රු.1,110,500 ක් වූ අතර රු.230,050 ක් වැඩියෙන් ආදායම් ලෙස හඳුනාගෙන තිබුණි.	ඉදිරි වර්ෂයේ ජ'නල් සටහන් මගින් ගිණුම්ගත කිරීමට කටයුතු කරන බව.	-එම-

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ශේෂ පිරික්සුම අනුව ආපදා ණය ශේෂය රු.1,756,959 ක් වූ අතර ආපදා ණය උපලේඛනය අනුව එම ශේෂය රු.1,419,220 ක් වූයෙන් රු.337,739 ක වෙනසක් විය.	ප්‍රාදේශීය සභාවේ දැනට සේවය කරන නිලධාරීන්ගේ ආපදා ණය ශේෂය ස්ථානමාරුවී ගිය හා මියගිය නිලධාරීන්ගේ ණය ශේෂය එකතු විය යුතු බව.	අනුරූපී වාර්තා උපලේඛන සමඟ සසඳා නිවැරදි කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ අයහාරය ඉක්මවූ වියදම රු.5,623,615 ක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ අයහාරය ඉක්මවූ වියදම රු.1,613,198 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාලව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2024					2023				
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	
(i) වරිපනම් හා බදු	1,261,800	1,261,800	1,396,550	101,844	1,280,200	1,674,260	1,674,260	101,844	
(ii) කුලී	16,509,914	10,829,916	12,232,882	1,861,111	10,368,103	15,329,120	1,417,169	16,018,600	
(iii) බලපත්‍ර ගාස්තු	958,550	958,550	1,060,890	1,178,920	225,100	635,813	634,308	60,005	
(iv) වෙනත් ආදායම්	7,157,400	7,157,400	11,104,100	14,742,607	4,359,850	19,025,959	17,865,420	7,153,108	
	<u>25,887,664</u>	<u>20,207,666</u>	<u>25,794,422</u>	<u>17,884,482</u>	<u>16,233,253</u>	<u>36,665,152</u>	<u>21,591,157</u>	<u>23,333,557</u>	

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2019 වර්ෂයේ සිට පැවත එන රු.101,844 ක කසල බදු හිඟය අයකර ගැනීමට 2024 වර්ෂයේදී ද සභාව අපොහොසත් වී තිබුණි.	2020 වසරේ සිට කසල එකතු නොකිරීම නිසා මෙම හිඟ මුදල් ගෙවීම ආයතන ප්‍රතික්ෂේප කර ඇති අතර ඉදිරියේදී කසල එකතු කිරීමට ආරම්භ කළ පසු එම හිඟ මුදල් අයකර ගන්නා බව.	හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

(ආ) කඩ කුලී

2024 දෙසැම්බර් 31 දිනට රු.1,332,758 ක කඩ කුලී අයකරගෙන නොතිබුණි.

පෙර වර්ෂය හා සසඳන කළ 2024 වර්ෂයේ කුලී ආදායම් රැස්කිරීමේ ප්‍රවණතාවය ඉතා ඉහළ අගයක් ගෙන ඇති බව.

හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

(ඇ) වෙනත් ආදායම්

(i) ආයතන 68 කින් රු.1,943,660 ක දැන්වීම් පුවරු ආදායම් ලැබිය යුතු වුවත් 2024 වර්ෂයේදී රු.784,510 ක් පමණක් අයකරගෙන තිබුණි.

ඉදිරියේදී හිඟ ගාස්තු අයකර ගැනීමට කටයුතු කරන බව.

හිඟ මුදල් ඇතුළුව වසරේ ආදායම් කඩිනමින් අයකළ යුතුය.

(ii) පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් 2024 දෙසැම්බර් 31 ලැබිය යුතුව තිබූ උසාවි දඩ රු.1,350,000 ක් හා මුද්දර ගාස්තු රු.1,350,000 ක් අයකරගෙන නොතිබුණි.

-එම-

හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුබ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණක් පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

ප්‍රාදේශීය සභා පනතේ 126 වගන්තිය යටතේ ප්‍රධාන කාරණා 30 ක් ඉටු කිරීම සඳහා අතුරු ව්‍යවස්ථා පැනවිය හැකිව තිබූ නමුත් 2024 දෙසැම්බර් 31 දින වනවිටත් එම කාරණා වෙනුවෙන් අතුරු ව්‍යවස්ථා පනවා නොතිබුණි.

ඉදිරියේදී අවශ්‍යතාවය අනුව අතුරු ව්‍යවස්ථා සකස් කර පනවා ගැනීමට කටයුතු කරන බව.

අතුරු ව්‍යවස්ථා පනවා ගැනීමට කටයුතු කළ යුතු ය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

(i) 2020 වර්ෂයේදී රු.163,000 ක් වියදම් කර සවිකරන ලද CCTV කැමරා පද්ධතිය අලුත්වැඩියා කර ආරක්ෂා කර ගැනීම සභාවේ කළමනාකාරිත්වය විසින් පැහැර හැර තිබුණි.

නැවත අලුත්වැඩියා කිරීමට කටයුතු කරන බව.

අලුත්වැඩියා කර භාවිතයට ගත යුතුය.

- | | | |
|--|--|---------------------------|
| (ii) 2024 ජනවාරි 01 දිනට රු.956,150 ක හිඟ දැන්වීම් පුවරු ආදායමක් අයකරගත යුතුව පැවති නමුත් 2024 වර්ෂයේදී එම හිඟ ආදායම අයකර ගැනීමට සභාව කටයුතු නොකර අංක MI/PS/2024/10/29/352 දරන පරිපාලන කමිටු තීරණය අනුව එම හිඟ ආදායම් කපාහැරීමට තීරණය කර තිබුණි. | හිඟ මුදල් අයකර ගැනීමට ආයතන වෙත ලිඛිතව දැනුම් දී ඇති අතර එම මුදල් නොගෙවා ඇති ආයතන සඳහා සමථ මණ්ඩලයේ නඩු පවරා ඇති බව. | හිඟ ආදායම් අයකර ගත යුතුය. |
|--|--|---------------------------|

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2024 වර්ෂයේ භාණ්ඩ සමීක්ෂණ වාර්තාව අනුව භාණ්ඩ වර්ග 27 ක ශේෂයන් 42 ක ඌනතාවයක් පැවතුණි.	අදහස් දක්වා නොමැත.	භෞතික ශේෂය හා බඩු වට්ටෝරු ලේඛන අතර වෙනසක් නොපැවතිය යුතුය.
(ආ) රථ වාහන ගාල්කිරීම සඳහා ප්‍රමාණවත් ගරාජයක් සභාව තුළ ස්ථාපිත කර නොතිබීම නිසා බොහෝ වාහන අනාරක්ෂිත ලෙස සහා පරිශ්‍රය පුරා ගාල්කර තිබුණි.	ප්‍රමාණවත් ගරාජයක් ඉදි කිරීම සඳහා ඇස්තමේන්තුවක් සකස් කොට පළාත් පාලන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කොට ඇති බවට හා අනුමැතිය ලැබීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සිදු කරන බව.	රථ වාහන ගාල් කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කළ යුතුය.
(ඇ) වාහනවලින් ඉවත් කරනු ලබන ටයර් අනාරක්ෂිත ලෙස ජලය රැස්වන ආකාරයට ගොඩ ගසා තිබුණි.	2025 භාණ්ඩ සමීක්ෂණ අපහරණ කමිටුව වෙත යොමු කර ඇති බව.	ක්‍රමවත්ව ගබඩා කිරීමට කටයුතු කළ යුතුය.

3.5 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
වසර 05 කට වඩා වැඩියෙන් එක් සේවා ස්ථානයක රැදී සිටින නිලධාරීන් ස්ථානමාරු කිරීම සඳහා ස්ථානමාරු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය යුතු වුවත් සභාවේ නිලධාරීන් සහ සේවකයින් 13 දෙනෙකු සඳහා වාර්ෂික ස්ථානමාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර නොතිබුණි.	පිළිගන්නා බව.	ස්ථානමාරු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
පළාත් පාලන ආයතනවල මූල්‍ය පරිපාලනයට අදාළ නියෝග ඇතුළත් 2020 ජූලි 03 දිනැති අංක 2182/39 දරන ගැසට් පත්‍රය එක් මුදල් වර්ෂයක් සඳහා වන ගිණුම අනුගාමී මුදල් වර්ෂයේ පෙබරවාරි 28 දින හෝ ඊට පෙර විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත් 2024 වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන 2025 අප්‍රේල් 11 දින විගණනය වෙත ඉදිරිපත් කර තිබුණි.	සහකාර ගිණුම් නිලධාරී රෝගාබාධ වීම නිසා මූල්‍ය ප්‍රකාශන නියමිත දිනට ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇති බව.	ගැසට් පත්‍රය ප්‍රකාරව කටයුතු කළ යුතුය.

4.2 පාරිසරික ගැටලු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 93 වගන්තිය ප්‍රකාරව ස්වකීය ප්‍රදේශය ඇතුළත කසළ ශෝධනය සම්බන්ධයෙන් හැකි තාක් දුරට අවශ්‍ය සියළු පියවර ගැනීම ප්‍රාදේශීය සභාවේ කාර්යය වුවත් විදිවල තිබෙන කසළ සහ නිවාස වල තිබෙන කසළ බැහැර කිරීම සඳහා අවශ්‍ය කටයුතු සභාව විසින් සිදුකර නොතිබුණි.	කසළ අංගනයේ කටයුතු අවසන් වූ වහාම එම කසළ එකතු කොට විධිමත් ලෙස බැහැර කිරීමට කටයුතු කරන බව.	ප්‍රාදේශීය සභා පනත ප්‍රකාරව කටයුතු කළ යුතුය.